



ව්‍යාපාර හා හිමිකම්කරණ අධ්‍යයනය I

කාලය පැය 01 ය

11 ශ්‍රේණිය

2024-26

සැලකිය යුතුයි.

- * සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.
- * අංක 01 සිට 40 තෙක් ප්‍රශ්න වල දී ඇති (1), (2), (3), (4) යන පිළිතුරු වලින් නිවැරදි හෝ වඩාත් ගැලපෙන හෝ පිළිතුර තෝරාගන්න.
- * ඔබට සැලකෙන පිළිතුරු පත්‍රයේ එක් එක් ප්‍රශ්නය සඳහා දී ඇති කව අතුරෙන් ඔබ තෝරා ගත් පිළිතුරෙහි අංකයට සැසඳෙන කවය තුල (X) ලකුණ යොදන්න.
- * එම පිළිතුරු පත්‍රයේ පිටුපස දී ඇති අනෙක් උපදෙස්ද සැලකිල්ලෙන් කියවා ඒවාද පිළිපදින්න.

පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් 1 සිට 5 තෙක් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ආහාර තාක්ෂණවේදී උපාධිධාරීකයක වන සවිති විජේකෝන් "රසමිසුරු" නමින් දේශීය නැවුම් පළතුරු වෙළඳසැලක් ඇත්තේ ගොඩනැගිල්ලක පවත්වාගෙන යන්නීය. ඇය ප්‍රදේශයේ සිටින හොඳින්ගෙන් පළතුරු මිලදීගෙන කසුකිගේ ආපනශාලාවටත් පාරිභෝගිකයන්ටත් අලෙවිකරයි.

- (01) "රස මිසුරු" ව්‍යාපාරය සපුරාලනු ලබන වුවම්නාවක් වන්නේ,
 1. සොබායා 2. ආහාර 3. පේර 4. ජෑම්
- (02) මෙම සිද්ධිය සඳහන් සවිතිගේ පළතුරු ව්‍යාපාරය,
 1. භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයකි. 2. සේවා සපයන ව්‍යාපාරයකි.
 3. ලාභ අරමුණු කරගෙන ව්‍යාපාරයකි. 4. හවුල් ව්‍යාපාරයකි.
- (03) "රස මිසුරු" ව්‍යාපාරය පවත්වාගෙන යන ගොඩනැගිල්ල අයත්වන නිෂ්පාදන සාධකය කුමක්ද?
 1. කුමිය 2. ග්‍රෑම් 3. ප්‍රාග්ධනය 4. ව්‍යවස්ථාපිතය
- (04) "රස මිසුරු" ව්‍යාපාරයේ ප්‍රධාන අරමුණු වන්නේ,
 1. ගණුදෙනුකරුවෙකි. 2. සැපයුම්කරුවෙකි. 3. හරහා කරුවෙකි. 4. සේවකයෙකි.
- (05) "රස මිසුරු" ව්‍යාපාරනාමය ලියාපදිංචි කිරීමේ බලධරයා වනුයේ,
 1. ප්‍රාදේශීය සභාවේ සභාපති 2. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්තුමා
 3. පළාත් සභාවේ සභාපති 4. පළාත් සභාවේ ව්‍යාපාර නාම ලේකම්වරයා
- (06) සේවාවකට සුවිශේෂී වූ ලක්ෂණයක් වන්නේ,
 1. භෞතික පැවැත්මක් තිබීම. 2. ස්පර්ශ කල හැකි වීම.
 3. නිෂ්පාදනය සඳහා පිරිවැයක් දරා තිබීම 4. අයිතිකරුවෙක් වෙන්කල හැකිවීම.
- (07) පහත ප්‍රකාශ අතුරින් අසත්‍ය ප්‍රකාශය තෝරන්න.
 1. නිෂ්පාදිත සාධාරණ මිලට ලබා ගැනීම ගණුදෙනුකරුවන්ගේ අරමුණකි.
 2. රැකියා අවස්ථා උත්පාදනය කිරීම සේවකයන්ගේ අරමුණකි.
 3. දැව් කරගතාපිත්වයකට මුහුණ දීමට සිදුවීම හෝ ලිය පරිසරයේ අහිතකර බලපෑමකි.
 4. කළමනාකරුවන් ව්‍යාපාරයේ අරමුණු ඉටුකර ගැනීමට අවශ්‍ය කිරණ ගැනීම සිදුකරයි.
- (08) ව්‍යාපාරයක ශක්තින් හා අවස්ථා කිහිපයක් පහත දැක්වේ.
 A - අයිතිකරුට ව්‍යාපාරික දැනුමක් හා පළපුරුද්දක් තිබීම. B - අධිවේගී මාර්ග ඉදිවීම.
 C - රජය අඩුපොලී ණය තුළ හඳුන්වාදීම. D - සේවකයින්ගේ විශේෂ දැනුම හා කැපවීම.
 මෙහි සඳහන් ශක්තින් පමණක් ඇතුළත් පිළිතුර වන්නේ,
 1. A හා B 2. B හා C 3. A හා D 4. A, C හා B
- (09) පරිමාණය අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කිරීමේදී සලකාබලනු ලබන සාධක වන්නේ,
 1. භාවිතාකරන බලශක්ති ප්‍රමාණය, සේවක සංඛ්‍යාව, ප්‍රාග්ධන ප්‍රමාණය
 2. හිමිකාරීත්වය, අරමුණු, ප්‍රාග්ධන ප්‍රමාණ
 3. ලාභ අරමුණ, වෙළඳපල කොටස, සේවක සංඛ්‍යාව
 4. සේවක සංඛ්‍යාව, වෙළඳපල කොටස, හිමිකාරීත්වය

- (10) පහත දැක්වෙන්නේ ව්‍යාපාර සංවිධානයක වර්ග 03ක් හා ඒවාට අදාළ ලක්ෂණ කිහිපයක් ඇතුළත් වගුවකි.

සංවිධාන වර්ගය	වගකීම	නීතිමය පුද්ගලභාවය
1. කෙටිල ස්වාමි	අයිතිකරු	A
2. සමුපකාර	සීමිතය	B
3. සංස්ථාපිත සමාගම්	C	ඇත

ඉහත වගුවේ ABC හිස්තැන් වලට අදාළ ලක්ෂණ පිළිවෙලින් දැක්වෙන පිළිතුරු තාක්ෂණික තෝරන්න.

1. A - ඇත B - ඇත C - සීමිතයි 2. A - නැත B - නැත A - සීමිතය
3. A - නැත B - ඇත A - සීමිතය 4. A - නැත B - නැත A - අයිතිකරු

- (11) ඒක පුද්ගල ව්‍යාපාරයක් ආරම්භ කිරීමෙන් පසුව ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත ඉදිරිපත් කළ යුත්තේ, දින කීයක් ඇතුළතද?

1. දින 07 2. දින 14 3. දින 21 4. දින 28

- (12) "අද මධ්‍යම රාත්‍රී 12.00 සිට පෙට්ටුල් මිල රු. 10.00 කින් ඉහළට". මෙය ප්‍රචාරයක් ප්‍රකාශයකින් උපුටා ගත්තකි. මෙම ප්‍රකාශයට අනුව වඩාත් නිවැරදියයි සිතිය හැකි වගන්තිය වන්නේ,

1. ආර්ථික පරිසරයට අයත්වන අතර ව්‍යාපාරයට දුර්වලතාවයකි.
2. දේශපාලන පරිසරයට අයත්වන අතර ව්‍යාපාරයට අවස්ථාවකි.
3. දේශපාලන පරිසරයට අයත්වන අතර ව්‍යාපාරයට තර්ජනයකි.
4. ආර්ථික පරිසරයට අයත්වන අතර ව්‍යාපාරයට අහිංසාකාරීයකි.

- (13) පුද්ගලයින් දෙදෙනෙකු හෝ ඊට වැඩිවූන් පුද්ගලයින් විස්සක් හෝ ඊට නොවැඩිවූන් පිරිසක් විසින් ලාභ ලැබීමේ අරමුණින් පවත්වාගෙන යන ව්‍යාපාර සංවිධානයක් ලියාපදිංචි කළ යුත්තේ,

1. 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥාපනත යටතේ. 2. 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත යටතේ.
3. 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ. 4. 1972 අංක 5 සමුපකාර සමිති පනත යටතේ.

- (14) සීමාසහිත පොදු සමාගමකට වැඩිපුර ප්‍රාග්ධනය සපයා ගැනීමේ හැකියාව ලැබී ඇත්තේ,

1. නෛතික පුද්ගලභාවයක් තිබීම නිසාය. 2. සාමාජික සංඛ්‍යාව සීමා නොකිරීම නිසාය.
3. කොටස් හිමියන්ගේ වගකීම සීමිත නිසාය. 4. ණයකර නිකුත් කිරීමට අවහර ඇති නිසාය.

- (15) අනෙකුත් ව්‍යාපාර සංවිධාන වලට සාපේක්ෂව සමුපකාර සංවිධාන ක්‍රමයේ පවතින වාසියක් වනුයේ,

1. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තිබීම. 2. ආර්ථික ප්‍රතිලාභ රඳා සතු වීම.
3. පෞද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨතාව බලපෑමක් තිබීම. 4. විශාල ප්‍රාග්ධනයකින් ආරම්භ කළ හැකි වීම.

- (16) සමාගම් පනත හැර වෙනත් නීතියක් යටතේ සංස්ථාපනය කළ පූර්ණ අයිතිය රඳා සතු වන අන් අයිතිසහති පැය-ප්‍රකාශයකට අදාළ ආකූලතා ව්‍යාපාර සංවිධානය පවත්වන.

1. රාජ්‍ය සංස්ථා 2. රාජ්‍ය දෙපාර්තමේන්තුව 3. රාජ්‍ය සමාගම් 4. සමුපකාර සමිති

- (17) ව්‍යාපාර ඒකක සංකල්පයට අදාළ ප්‍රකාශය තෝරන්න.

1. ගිණුම්කරණයේදී මුදලින් මැනිය හැකි දෑ පමණක් ගිණුම් තබන බවයි.
2. ව්‍යාපාරිකයා ගිණුම්කරණ ප්‍රතිඵල ගිණුම්ගත කරන බවයි.
3. ව්‍යාපාරයට අයිතිකරුවන්ගෙන් වෙන්වූ ස්වාධීන පැවැත්මක් ඇති බවයි.
4. ව්‍යාපාරයට දිගුකාලීනව පැවැත්මක් ඇති බවයි.

- (18) පහත ප්‍රකාශනය අතුරින් වඩාත් නිවැරදි ප්‍රකාශය වන්නේ,

1. අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ව්‍යාපාරය විසින් ගෙවිය යුතු අගය වත්කම් ලෙස හැඳින්වේ.
2. හිමිකමෙහි සිදුවන අනෙකුත් වැඩිවීම් විෂය ලෙස හැඳින්වේ.
3. ව්‍යාපාරක හිමිකරුවන් වෙනුවෙන් පවතින වත්කම් ප්‍රමාණය හිමිකම් ලෙස හැඳින්වේ.
4. හිමිකමෙහි සිදුවන සියලුම වැඩිවීම් ආදායම් ලෙස හැඳින්වේ.

- (19) පහත දී ඇති අයිතම අතුරින් විෂය පථය පමණක් ඇතුළත් ශීර්ෂය වන්නේ,

1. දුන් වට්ටම්, විදුලිය, ගෙනයාමේ කුලී, ගැනුම්
2. ප්‍රචාරණය, විකුණුම් කොමිස්, ගැනීම්, වේතන
3. දුන් වට්ටම්, ගොඩනැගිලි කළය, බඩු තොගය, බැංකු ණය
4. ණය පොලී, ගෙවිය යුතු විදුලි ගාස්තු, දුන් වට්ටම්, වේතන

- (20) සදාචාර නවෝද්‍යාගේ ව්‍යාපාරයේ 2018.01.01 දිනට ගිණුම්කරණ සමීකරණය පහත පරිදි විය.

වත්කම් = හිමිකම් + වගකීම්

$$425000 = 350000 + 75000$$

එදින සිදු වූ ගනුදෙනුවක් නිසා සමීකරණය පහත පරිදි වෙනස් විය.

වත්කම් = හිමිකම් + වගකීම්

$$450000 = 375000 + 75000$$

2018.01.01 දින සිදු වූ ගනුදෙනුව විය හැක්කේ,

1. අයිතිකරු රු. 25000 ගැනිලි සිදු කිරීම. 2. රු. 25000 බැංකු ණයක් ලබා ගැනීම.
3. රු. 25000 ක බඩු තොගයක් රු. 50000 ණයට විකිණීම. 4. රු. 25000ක තාක්ෂණික වත්කමකින් ණයට ගැනීම.

- (21) පහත ගනුදෙනු අතුරින් හිමිකම් අඩු වීමට බලපාන ගනුදෙනුව වන්නේ,
 1. අයිතිකරු රු. 50000ක් අමතර ප්‍රාග්ධනය යෙදවීම.
 2. ලැබූ කොමිස් ආදායම් රු. 20000
 3. රු. 40000 ණය හිමියෙකුට 10% වට්ටමකට යටත්ව මුදල් ගෙවීම.
 4. රු. 25000ක බැංකු ණය වාරිකය රු. 3000 ක පොළියක් සමඟ ගෙවීම.
- (22) ව්‍යාපාරයේ සිදු වූ ගනුදෙනුවකට අදාළ දිවිත්ව සටහන පහත පරිදි වේ.
 ණය හිමි ගිණුම (හර) 16000
 මුදල් ගිණුම (බැර) 16000
 සිදු වී ඇති ගනුදෙනුව වන්නේ,
 1. රු. 16000 ක බඩු නොගෙයක් ණයට ගැනීම. 2. රු. 16000 ක මුදලක් ණය හිමියන්ට ගෙවීම.
 3. රු. 16000 ක බඩු මුදලට ගැනීම. 4. රු. 16000 ක ණය හිමියන්ගෙන් මුදල් ලැබීම.
- (23) ව්‍යාපාරයක් රු. 8000 වර්ෂයකට බදු මුදලින් ගෙවීම සටහන් කිරීමට අදාළ කරගන්නා මූල්‍ය ලේඛනය හා මූලික පොත පිළිවෙලින් දැක්වෙන පිළිතුර වන්නේ,
 1. ගෙවීම් වවුචරය - මුදල් පොත 2. මුදල් පොත - ගෙවීම් වවුචර
 3. ජ්‍යෙෂ්ඨ වවුචරය - මුදල් පොත 4. ගෙවීම් වවුචරය - සුළු මුදල් පොත
- (24) ව්‍යාපාරයක සුළු මුදල් පොතක් සවිස්තරව සාධක වශයෙන් වන්නේ,
 1. ප්‍රධාන මුදල් පොතේ ගනුදෙනු නිවැරදි බව තහවුරු කරගත හැකිවීම.
 2. ප්‍රධාන මුදල් භාරකරුගේ කාර්යභාරය අඩුකරගත හැකිවීම.
 3. ව්‍යාපාරයේ සුළු මුදල් දැනගත හැකි වීම.
 4. සුළු මුදලින් කල ගෙවීම් ප්‍රතිපූර්ණය කළ හැකිවීම.
- (25) සඳීපනියේ ව්‍යාපාරයේ 2018.03.31 දිනට තුලනය කරන ලද බැංකු ගිණුමේ ශේෂය රු. 14000 බැර ශේෂයක් විය. මෙය සඳීපනියේ ව්‍යාපාරයට,
 1. වගකීමකි. 2. වත්කමකි. 3. ආදායමකි. 4. වියදමකි.
- (26) අංශ්ලියේ ව්‍යාපාරය විසින් රු. 30000.00 බඩු නොගෙයක් රු. 1000.00 ණයට වීනු අතර රු. 1000.00 විසින් එම මුදල 10% වට්ටමකට යටත්ව අංශ්ලියට ගෙවා දමන ලදී. රු. 1000.00ගේ ව්‍යාපාරය මෙම ගනුදෙනුව සටහන් කරන මූලික පොත හා වට්ටම් සටහන් කිරීම පිළිබඳ නිවැරදි ප්‍රකාශය වන්නේ,
 1. ගැණුම් ජ්‍යෙෂ්ඨ - රු. 1000.00 ලැබූ වට්ටම රු. 3000.00/=
 2. ගැණුම් ජ්‍යෙෂ්ඨ - රු. 1000.00 ලැබූ වට්ටම රු. 3000.00/=
 3. ගැණුම් ජ්‍යෙෂ්ඨ - අංශ්ලියට ලැබූ වට්ටම රු. 3000.00/=
 4. විකුණුම් ජ්‍යෙෂ්ඨ - අංශ්ලියට ලැබූ වට්ටම රු. 3000.00/=
- (27) ව්‍යාපාරයක් ණය හිමියෙකුට වෙස්තනකින් මුදල් ගෙවීම සටහන් කිරීමට අදාළ වන මූලික පොත වනුයේ,
 1. පිළියකය 2. වවුචරය 3. මුදල් ගිණුම 4. බැංකු ගිණුම
- (28) කපුති වෙතනාගේ ව්‍යාපාරයේ 2017 වර්ෂයේ පොරොත්තු කීපයක් පහත දක්වේ.
 2017.1.1 ප්‍රාග්ධනය 300000.00
 වර්ෂයේ ආදායම් 140000.00
 වර්ෂයේ වියදම් 60000.00
 අතිරේක ප්‍රාග්ධන යෙදවීම් 80000.00
 2017. 12.31 දිනට අයිතිකරුගේ හිමිකම වන්නේ,
 1. රු. 580,000.00 2. රු. 460,000.00 3. රු. 380,000.00 4. රු. 180,000.00
- (29) පහත දී ඇති වගන්ති අතුරින් යාවදා වගන්තිය වන්නේ,
 1. මූලික පොත් වල ගනුදෙනු සටහන් කරන්නේ මූල්‍ය ලේඛන උපයෝගී කර ගනිමිනි.
 2. බැංකු ගිණුම් පිළියෙල කිරීමේදී බැංකු ප්‍රකාශය, පිළිපත මූල්‍ය ලේඛන ලෙස භාවිතා කල හැකිය.
 3. මූලික සටහන් පොත් පිළියෙල කරන්නේ ගිණුම් පිළියෙල කිරීම වෙනුවටය.
 4. මූල්‍ය ලේඛන පිළිපත හැකි වන්නේ එය වගකිව යුතු නිලධාරියකු අනුමත කල විටය.
- (30) ව්‍යාපාරයක දුන් වට්ටම් ගිණුම් ගත කිරීමට අදාළ දිවිත්ව සටහන වන්නේ,
 1. මුදල් ගිණුම (හර) 2. බැංකු ගිණුම (හර)
 ණය ගැනී ගිණුම (බැර) ණය ගැනී ගිණුම (බැර)
 3. දුන් වට්ටම් ගිණුම් (හර) 4. ණය ගැනී ගිණුම (හර)
 ණය ගැනී ගිණුම (බැර) දුන් වට්ටම් ගිණුම (බැර)

- (31) සමන්දි විද්‍යාගේ ව්‍යාපාරයේ සුළු මුදල් අක්‍රීයයේ වටිනාකම රු. 4000.00 යි. 2018.3.1 සුළු මුදල් භාරකරු අත රු. 600.00 ක ඉතිරිව තිබුණි. 2018.3.31 සුළු මුදල් වියදම පහත පරිදි විය.

සංග්‍රාහ වියදම්	1200.00
ලිපි ද්‍රව්‍ය වියදම්	600.00
ගමන් වියදම්	1100.00
විවිධ වියදම්	700.00

2018.04.01 ප්‍රතිපූර්ණ කල යුතු මුදල කොපමණද?

1. රු. 600.00 2. රු. 3400.00 3. රු. 3600.00 4. රු. 4000.00

- (32) ශ්‍රේෂ්ඨ පිරික්සුමක සාමාන්‍යයෙන් හර පැත්තේ සඳහන් වන ගිණුම් ශේෂ පමණක් ඇතුළත් පිළිතුරු තෝරන්න.

1. ප්‍රාග්ධන ගිණුම, ආදායම් ගිණුම, වත්කම් ගිණුම 2. වත්කම් ගිණුම, වියදම් ගිණුම, ගැනිලි ගිණුම
3. වගකීම් ගිණුම, ආදායම් ගිණුම, ගිණිකම් ගිණුම 4. වත්කම් ගිණුම, වගකීම් ගිණුම, වියදම් ගිණුම

- (33) පහත දැක්වෙන්නේ ගිණුම්කරණයේ සිදුවූ වරදක් නිවැරදි කිරීමට කබා ඇති ද්විත්ව සටහනකි.

පරිගණක උපකරණ ගිණුම (හර) 140000

පරිගණක අළුත්වැඩියා ගිණුම (බැර) 140000

ව්‍යාපාරයේ ගිණුම් පොත්වල සිදු වී ඇතැයි සිතිය හැකි වරද වන්නේ,

1. රු. 140000 ක පරිගණක මිලට ගැනීම් මුදල් පොතේ පමණක් සටහන්ව තිබීම.
2. රු. 140000 ක පරිගණක අළුත් වැඩියා කිරීම පරිගණක ගිණුමේ සටහන්ව තිබීම.
3. පරිගණක රු. 140000 මිලට ගැනීම පරිගණක අළුත් වැඩියා ගිණුමේ සටහන්ව තිබීම.
4. රු. 140000 ක පරිගණක මිලට ගැනීම් පොත් වල සටහන්ව නොතිබීම.

- (34) හිරුණි වෙළඳසැලට ණයට විකුණුම රු. 10000 හිරුණි වෙළඳසැල් ගිණුමේ බැරට සටහන් කර තිබීම නිවැරදි කිරීමට අදාළ ද්විත්ව සටහන වන්නේ,

1. හිරුණි වෙළඳසැල (හර) 10000 2. අවිනිශ්චිත ගිණුම (හර) 10000
අවිනිශ්චිත ගිණුම (බැර) 10000 හිරුණි වෙළඳසැල (බැර) 10000
3. අවිනිශ්චිත ගිණුම (හර) 20000 4. හිරුණි වෙළඳසැල (හර) 20000
හිරුණි වෙළඳසැල (බැර) 20000 අවිනිශ්චිත ගිණුම (බැර) 20000

- (35) ව්‍යාපාරයක පොදු ජිනලයේ සටහන් නොකරන ගනුදෙනුව තෝරන්න.

1. ව්‍යාපාරයේ මෝටර් රථය මුදලට විකිණීම.
2. අවිනිශ්චිත ගිණුමකට රු. 100000 කි. වැඩියා කිරීම.
3. මොටර් රථයක් රු. 100000 ණයට විකිණීම.
4. රු. 80000ක පරිගණකයක් දම්රෝ සමාගමින් ණයට ගැනීම.

- (36) බැංකු ගිණුම සංශෝධනය කිරීමේදී බැංකු ප්‍රකාශනයෙන් උපුටා ගත යුතු ශේෂයක් වන්නේ,

1. නිශ්චායනය නොවූ චෙක්පත් වල වටිනාකම 2. ජ්‍යෙෂ්ඨ නියෝග මත කර ඇති ගෙවීම්
3. ව්‍යාපාරය විසින් හැන්පත් කල උපලබ්ධි නොවූ චෙක් 4. බැංකුව විසින් සිදු කරන ලද ලබන වැරදි

- (37) බැංකු සැසඳුම් විස්තරයේ අර්ථය දක්වන්නේ වගන්තිය වන්නේ,

1. බැංකු ගිණුමේ ශේෂයක් බැංකු ප්‍රකාශනයේ ශේෂයක් සමඟ සැසඳීමට සකස් කරන්නකි.
2. බැංකුව විසින් බැංකු ගිණුමේ ශේෂය පෙවීමට සකස් කරන්නකි.
3. බැංකු ගිණුමේ වරදක් ඇති වීම බැංකුව විසින් එවකු ලබන ප්‍රකාශයකි.
4. බැංකු ගිණුම වැසූ විට බැංකුව එවන ප්‍රකාශයකි.

* පහත තොරතුරු ඇසුරෙන් 38, 39 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

2018 ඔක්තෝම්බර් 30 දිනට බැංකු පොතේ ශේෂය 18000කි. බැංකු පොතේ සටහන් නොවූ නිත්‍ය නියෝග මත කර ඇති ගෙවීම් රු. 6000කි. බැංකු ගාස්තු රු. 1000කි, නිකුත් කල ගෙවීම්වල ඉදිරිපත් නොවූ චෙක්පත් වල වටිනාකම රු. 14000කි.

- (38) 2018 ඔක්තෝම්බර් 30 දිනට සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය වන්නේ,

1. රු. 11000 2. රු. 17000 3. රු. 25000 4. රු. 32000

- (39) 2018 ඔක්තෝම්බර් 30 දිනට බැංකු ප්‍රකාශනයේ ශේෂය වන්නේ,

1. රු. 4000 2. රු. 11000 3. රු. 25000 4. රු. 32000

- (40) ශ්‍රේෂ්ඨ පිරික්සුමක් පිළියෙල කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ,

1. ද්විත්ව සටහන් වල නිවැරදි බව තහවුරු කර ගැනීමට
2. ලාභාලාභ තත්වය තහවුරු කර ගැනීමට
3. වත්කම්, වගකීම්, ගිණිකම් වල වටිනාකම් තහවුරු කර ගැනීමට
4. ගණිතමය නිවැරදිතාවය තහවුරු කර ගැනීමට

ව්‍යාපාර හා විභූමිකරණ අධ්‍යයනය

II කොටස

කාලය පැය දෙකයි

II 6෪515

උපදෙස් -

- ප්‍රශ්න පහකට පමණක් පිළිතුරු සපයන්න.
- පළමුවන ප්‍රශ්නය ඇතුළුව I කොටසින් ප්‍රශ්න 02ක් ද II කොටසින් ප්‍රශ්න දෙකක්ද බැගින් තෝරාගෙන ප්‍රශ්න පහකට පමණක් පිළිතුරු සපයන්න.

(I) පහත සඳහන් සිද්ධිය ඇසුරින් අංක (i) සිට (ix) දක්වා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

රසායන විද්‍යාව පිළිබඳ උපාධිධාරියකු වන අම්ල් රසායනාගාර සේවයෙකු ලෙස වසර ගණනාවක සිට සේවයේ නිරත වී සිටී. කොවිඩ් - 19 වසංගත තත්වය රට තුළ පැතිරයාමත් සමඟ විශේෂ නාශක දියර වලට ඇති ඉලක්ක වෙළඳපොළ හඳුනාගත් අම්ල් තම මිත්‍රයා වන කමල් සමඟ එකතු වී විශේෂ නාශක දියර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තීරණය කරන ලදී. 2020.10.01 දින අම්ල් සහ කමල් රු.50000 බැගින් ප්‍රාග්ධනය යොදා "හෙල්ත් කෙයාර් ප්‍රවක්ට්" නමින් විශේෂ නාශක දියර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. 2020.10.02 දින රු.20000කට දියර නිෂ්පාදන යන්ත්‍රයක් ණයට ගන්නා ලදී. රු.10000 ක වැටුපට සේවකයෙකු ද බඳවා ගෙන ව්‍යාපාර කටයුතු ආරම්භ කර අතර 2020.10.31 දිනෙන් අවසන් මාසය තුළ පහත සඳහන් ගනුදෙනු සිදුවිය.

	රු.
අමුද්‍රව්‍ය මිලදී ගැනුම්	50000
අමුද්‍රව්‍ය ණයට ගැනුම්	25000
ඇසුරුම් ද්‍රව්‍ය සහ ලේඛල් සඳහා	12000
සේවක වැටුප් (නිෂ්පාදන)	10000
යන්ත්‍ර කුලිය	1000
විවිධ දුරකථන	5000
10.31 දිනට අමුද්‍රව්‍ය කිසිවක් ඉතිරි නොවීය.	



තහරණේ කඩසාප්පු වලින් ආරෝග්‍ය ශාලා සහ අවට පාසල් වලින් හෙල්ත් කෙයාර් ප්‍රවක්ට් සඳහා විශාල ඉල්ලුමක් පැවති අතර අත්කර්ජාලය හරහා ද දිවයිනේ විවිධ ප්‍රදේශ වල ගැණුම්කරුවන්ගෙන් ඇණවුම් ලැබුණි. නිෂ්පාදිත නොග සහ සිල්ලර වශයෙන් දිවයින පුරා බෙදා හැරීම සඳහා 2020.10.20 දින කුඩා මෝටර් රථයක් රු.50000කට ණයට ගන්නා ලදී. 10.31 දින වන විට නිෂ්පාදිත ඒකක 2000ක් වෙළඳපොළට ඉදිරිපත් කර ඇති අතර ඒවා සියල්ල අලෙවි වී අවසානය. නොවැම්බර් මාසය සඳහා දැනට සවිකින නිෂ්පාදිතය 20%කින් වැඩි කිරීමට සහ අලෙවිය තව දුරටත් වැඩිකර ගැනීම සඳහා පුළුල් ප්‍රචාරනයක් සහ නොමිලේ සාම්පල් බෙදාහැරීමට අම්ල් තීරණය කර ඇත.

- අ. ඉලක්ක වෙළඳපොළ යනු කුමක්ද?
ආ. ඉහත සිද්ධියේ සඳහන් වන ව්‍යාපාරය මගින් සපුරාලනු ලබන මිනිස් අවශ්‍යතාවය සඳහන් කර එම අවශ්‍යතාවය සපුරාලන ආකාරය දක්වන්න.
- අ. ව්‍යාපාරයක අභ්‍යන්තර සහ බාහිර පරිසර සාධක දෙකක් නම් කර ඒ සඳහා සිද්ධියේ සඳහන් නිදසුන් දක්වන්න.
ආ. මෙම ආයතනය අලෙවිය වැඩිකර ගැනීම සඳහා ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් දෙකක් ලියන්න.
- අ. මෙම සිද්ධියේ සඳහන් සන්නිවේදන මාධ්‍යයක් සහ ඊට අදාළ සන්නිවේදන ක්‍රමයක් ලියන්න.
ආ. කොඟ වෙළඳාම සහ සිල්ලර වෙළඳාම අතර දැකිය හැකි වෙනස්කම් දෙකක් ලියන්න.
- පහත සඳහන් ප්‍රකාශ තුමන කළමනාකරණ කාර්යයකට අයත්වේද?
1. නිෂ්පාදන 20% කින් වැඩි කිරීමට තීරණය කිරීම.
2. ව්‍යාපාරයට යන්ත්‍රයක් යෙදවීම.

- V. 2020.10.01 දිනට ව්‍යාපාරයේ හිඳුම්කරණ සම්කරණය වටිනාකම් සහිතව ලියන්න.
- VI. අ. ඉහත ව්‍යාපාරයේ සෘජු පිරිවැයක් සහ වක්‍ර පිරිවැයක් ලියන්න.
ආ. 2020.10.31 දිනට ව්‍යාපාරයේ මුළු පිරිවැය කොපමණ ද?
- VII. අ. 2020.10.02 දින ගනුදෙනුවට අදාළ මූලික පොත හා මූලාශ්‍ර ලේඛනය නම් කරන්න.
ආ. එම ගනුදෙනුවේ ද්විත්ව සටහන ලියා දක්වන්න.
- VIII. නොවැම්බර් මාසයේ ව්‍යාපාරයේ අපේක්ෂිත නිෂ්පාදන ප්‍රමාණය කොපමණද?
- IX. ව්‍යාපාරයේ නිෂ්පාදනයක් රු.100කට අලෙවි කළේ නම් ඔක්තෝබර් මාසයේ විකුණුම් ආදායම කොපමණද?
- X. 2020.10.31 දිනට "හෙල්ප් කෙයා ප්‍රධාන" ව්‍යාපාරයේ මුදල් ශේෂය ගණනය කරන්න.

(ලකුණු 02x10 =20)

I කොටස - ව්‍යාපාර විකාශනය

(ප්‍රශ්න දෙකකට පමණක් පිළිතුරු සපයන්න.)

- (2) I. අයිතියේ ස්වයං පරිභෝජනයට පුරුදු වී සිටි ඕනෑම ව්‍යාපාර විකාශනය වීමත් සමඟ විවිධාකාර භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම හා බෙදා හැරීම ආරම්භ කරන ලදී.
- අ. නිෂ්පාදන ක්‍රියාවලියේදී භාවිතා කරන යෙදවුම් දෙකක් නම් කර ඒවාට නිදසුන් සපයන්න.
- ආ. ව්‍යාපාර විකාශනයේ අවස්ථා පෙළගස්වන්න.

(ලකුණු 02 යි)

II. පහත යඳහන් ප්‍රකාශ සත්‍ය ද අසත්‍ය ද යන්න දක්වන්න.

- අ. අවශ්‍යතා තරමාණය කළ තැන් අතර වූ පමණා තරමාණය කළ නොහැක.
- ආ. සුවිශේෂී නිෂ්පාදන ක්‍රම භාවිතා නොකිරීම ව්‍යාපාර ආයතනයක දුර්වලතාවයකි.
- ඇ. භාණ්ඩ හා සේවා වල පොදු මිල ගණන් අඩන්ඩව ඉහළ යාම් අවධිමතයයි.
- ඊ. රටක ඉතුරුම් වැඩිවන විට ආයෝජනය සඳහා යෙදවිය හැකි මුදල් ප්‍රමාණය ඉහළ යයි.

(ලකුණු 02 යි)

III. අ. විද්‍යුත් මුදල් භාවිතයෙන් ව්‍යාපාරිකයාට සහ පාරිභෝගිකයාට ලැබෙන වාසිය බැඟින් ලියන්න.

ආ. වාණිජ බැංකුවක ප්‍රධාන කාර්යයන් දෙකක් ලියන්න.

(ලකුණු 02 යි)

IV. පියවේන හලාවත පදිංචි කළ සොහොයුරා වන ජයසේනගෙන් කොහ වශයෙන් පොල් මිලදී ගෙන ජංගම රථයක් මගින් වෙළඳාම් කරන අමරසේනට සහ සති පොළවල් වල වෙළඳාම් කරන සුරසේනට අලෙවි කරයි.

අ. ඉහත සිද්ධියේ සඳහන් කොහ වෙළෙන්දෙකු සහ පිල්ලර වෙළෙන්දෙකු නම් කරන්න.

ආ. භාණ්ඩ අපනයනය කරන ව්‍යාපාරිකයෙකු ලබාගත යුතු රක්ෂණ ගිණුම් වර්ග දෙකක් නම් කරන්න.

(ලකුණු 02 යි)

(මුළු ලකුණු 08 යි)

- (7) i. අ. මූලාශ්‍ර ලේඛණ යනු කුමක් ද?
 ආ. මූලාශ්‍ර ලේඛණයක අන්තර්ගත කරුණු දෙකක් ලියන්න.
- ii. අ. මුදල් වට්ටම් යනු කුමක් ද?
 ආ. දුන් වට්ටම්වලට අදාළ ද්විත්ව සටහන ලියන්න.
- iii. අලංකාරගේ ව්‍යාපාරයේ 2023 ජනවාරි මාසය සඳහා පිළියෙල කළ සුළු මුදල් පොත පහත දක්වේ.

සුළු මුදල් පොත

ලැබීම් රු.	ස. පි.	දිනය	විස්තරය	වවු. අ.	ගෙවීම් රු.	විස්ලේෂණ තීරු			ලෙජර් ගිණුම රු.	ලෙජර් පිටුව
						ගමන් රු.	සංග්‍රහ රු.	ලිපිද්‍රව්‍ය රු.		
70		1/1	ශේෂය ඉ/ගෙ							
.....		1/1	මුදල්							
		1/5	ක්‍රීඩිල් ගාස්තු	01	200	200				
		1/8	සිසිල් පැන්	02	300		300			
		1/12	වෑන් රථ කුලී	03	400	400				
		1/18	A4 කඩදාසි	04	500			500		
		1/24	කුමාරට ගෙවීම්	05	250				250	
		1/27	තේ පැන් සඳහා	06	150		150			
					1800	600	450	500	250	
		1/31	ශේෂය ප / ගෙ		200					
2000					2000					
200		2/1	ශේෂය ඉ / ගෙ							

අවශ්‍ය වන්නේ

- අ. මෙම ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රිමයේ වටිනාකම දැක්වීම.
 ආ. 2023, 02, 01 දිනට ප්‍රතිපූර්ණය කළ යුතු මුදල දැක්වීම.
 ඉ. ඉහත සුළු මුදල් ගෙවීම්වලට අදාළ තොරතුරු ලෙජර් ගිණුම්වල දැක්වීම.

iv. අ. පහත සඳහන් ගනුදෙනුවලට අදාළ ද්විත්ව සටහන් ලියන්න.

- රු. 25,000 ක භාණ්ඩ ණයට ගැනීම
 - රු. 5,000ක බැංකු ණය පොළී මුදලින් ගෙවීම.
- ආ. පහත ද්විත්ව සටහන් වලට අදාළ ගනුදෙනු ලියන්න.
- මෝටර් රථ ගිණුම හර 500,000
 ප්‍රාග්ධන ගිණුම බැර 500,000
 - මුදල් ගිණුම හර 6,000
 ණයගැති ගිණුම බැර 6,000